

??(?27?)

?????????????? ?????????????????????????????????????? ??????????????,????????????????
?,??????????,?????????????,?????????????,,,?????????? ??????????????????????????????
????????????????????

????????????? ?????????????????????? ???????????? ???????????? ??????????????
 ?????????????? ?????????????????? ?????? ?????????????? ?????????????????? ??????
 ?????? ?????????????? ?????????????? ?????????????? ?????????????? ??????????????????????
 ?????????? ?????????????? ?????? ?????????????????????????????????????? ?

??????????

如何调整颓废的心态

戒赌后很迷茫怎么办？

????????? ?????????????????? ?????????????????? ?????????????? ?

????????????????? ??????????????????????????????????? ???? ????? ????

?????????????? ?????????????? ?????????????????? ???????????????

???????????????? ?????????? ?

???? ?????????? ?????????????????? ?????????? ??????24????? ??????
? ???????? ?????????? ?????????? ?

???????????? ? ?????? ????????????????????? ?

2.1???????

????????????? ???? ?????????????? ?

[illegible]

2.2?????

[illegible]

??????????????



????????????

????????????? ?????????????? ?????????? ?????? ?????????????? ???
????????? ?????????? ?

3?????

????????????????????????????????????? ?????????????????????? ?????????????????????????????? ?

4?????

[????????????? ?????????????? ?????????????? PDF?????????????????????.pdf](#)
[word?????????????????????.doc ?????????????? ?????????????? ??????????????](#)

???

???

- ? ????
- ?????1970-01-01 08:00:00
- ? ??????
- ? ? ??????????
- ? ??¥02.00 ?
- ? ? ??????????




??????????

????

- •
•

??57???



???

?? ?????????? ?????????? ?????? ?????100%???? ?



????

??????-01-01 06:00:00 ?????????? ???????????????? ????????????? ?



???

ඉතිරි කළ කාලය තුළදී ඉතිරි කළ කාලය තුළදී ඉතිරි කළ කාලය තුළදී ඉතිරි කළ කාලය තුළදී

??????????????



[???10000?????](#)



[?????????????](#)



[????](#)

??????????????




????????????????



????????????????



??????200????



????

8637?

??

????????????

????????

[??](#) | [????](#)